



“ විශිෂ්ට බෞජන සේවාච්‍රන් සඳහා ඇත කැපලේලු ”  
**ප්‍රධාන ලේකම් කාර්යාලය - බස්නාහිර පළාත**  
**පිරතාන සෙයලාණර් අධ්‍යාපන මෘදුකාංගම** - මෝල් මාකාණම්  
**OFFICE OF THE CHIEF SECRETARY - WESTERN PROVINCE**



ISO/IEC: 17021  
QMS-001-01

204, ගෙනරුල් කොට්ඨාසික මාවත, බත්තරමුල්ල.

204, ඩී.ඩී.සී.එස් කොට්ඨාසික මාවත්තෙත, පත්තරමුල්ල,

204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla.

ප්‍රධාන ලේකම්  
මිනින්දො රුධිරාම්  
Chief Secretary

දුරකථන / එකාංකියාපන / Telephone - 011 - 2092599

ලැංඡේල / එකාංකියාපන / Fax - 011 - 2092601

ඊ-මෙල් / මිනින්දො එම්ල - chiefsecretary@wpc.gov.lk

කාංගර තොක්සිස් හිංක්ස්  
General Telephone

011 - 2093000

මෙයේ දුරකථන  
මෙයේ දුරකථන  
My No.

} CSWP/ADM/18-38/FI/01-2022

මෙයේ දුරකථන  
මෙයේ දුරකථන  
Your No.

දුරකථන  
දුරකථන  
Date:

2022.10. 13

ආණ්ඩුකාර ලේකම(බ.ප.),

ලේකම,පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව (බ.ප.),

සභා ලේකම (බ.ප.),

ලේකම,(පළාත් පාලන/අධ්‍යාපන/කාමිකර්ම/ප්‍රවාහන/සෞඛ්‍ය) අමාත්‍යාංශය(බ.ප.),

ත්‍යායේශ්‍ය ප්‍රධාන ලේකම (පාලන/පිරිස් හා පූජුණු/මුලු/සැලසුම්/දැඩිනෝරු),

පළාත් ආදායම කොමිෂන්(බ.ප.),

ප්‍රධාන නීති නිලධාරී,නීති ඒකකය (බ.ප.),

අධ්‍යාපන,අභ්‍යන්තර විගණන ඒකකය (බ.ප.),

ප්‍රධාන ලේකමගේ සම්බන්ධිකරණ ලේකම/පරිපාලන නිලධාරී,

මධ්‍යම රජයේ විවිධ අමාත්‍යාංශ වෙනින් ලැබෙන වකුලේල් (මුළු වකුලේල් හැර) බස්නාහිර පළාතට අදාළ කර  
ගැනීමේ කම්ටු තීරණ සඳහා අනුමතිය ලබා ගැනීම

උක්ත කරුණට අදාළව පහත සඳහන් වකුලේල් බස්නාහිර පළාතට අදාළ කර ගැනීම සඳහා ගරු  
ආණ්ඩුකාරතුමා විසින් අනුමැතිය ලබා දී ඇති බව ආණ්ඩුකාර ලේකම්ගේ අංක GOS/ADM/6/2/19 හා 2022.10.07  
දිනැති ලිපිය මගින් මා වෙත දැන්වා ඇත.

අනු අංකය	දිනය හා වකුලේල් අංකය	වස්තරය
01	2022.09.27 රා.ප.වකුලේල් ලිපි 04/2022	රජයේ නිලධාරයන් විසින් සමාජ මාධ්‍ය ජාල වෙත අදහස් ප්‍රකාශ කිරීම.
02.	2022.09.27 රා.ප.වකුලේල් ලිපි 05/2022	රජයේ නිලධාරයන්ගේ ඇයුම.
03.	2022.09.23 රා.ප.වකුලේල් 21/2022	ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදුගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය සේවයේ නිපුණ නිලධාරයන් නාවකාලීකව අනුශ්‍යක්ත කිරීම .
04.	2022.09.20 විශාම වැටුප වකුලේල් 06/2022	රා.ප.ව.14/2022 අනුව විදේශ රැකියා සඳහා විදේශ ගතවන නිලධාරීන්ගේ වැන්දු/ වැන්දු පුරුෂ හා අන්දරු විශාම වැටුප ආයක මුදල් අය කිරීමට උපදෙස්.

02. එකී වකුලේල් පරිදි කටයුතු කරන ලෙස ඔබ යටතේ සිටින සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ආයතන ප්‍රධානීන් හා නිලධාරීන් දැනුවත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.

කොළඹ දුරකථන ප්‍රධාන ලේකම (පාලන),  
ප්‍රධාන ලේකම් වෙනුවට,  
බස්නාහිර පළාත,

අ/ස  
10/13

ආයතන දුරකථන ප්‍රධාන  
Deputy Chief Secretary

ආයතන දුරකථන  
Administration

Tel : 0112092606  
Fax : 0112092609  
desadmin@cs.wpc.gov.lk

ආයතන දුරකථන  
ප්‍රාන්ත යායාදායා යෝගීය  
Personnel & Training

Tel : 0112092631  
Fax : 0112092647  
despt@cs.wpc.gov.lk

ආයතන දුරකථන  
ඒකාංකියාපන  
Finance

Tel : 0112092640  
Fax : 0112092636  
desfinance@cs.wpc.gov.lk

ආයතන දුරකථන  
ප්‍රාග්ධන ප්‍රාග්ධන ප්‍රාග්ධන  
Planning

Tel : 0112092532  
Fax : 0112092533  
desplan@cs.wpc.gov.lk

ආයතන දුරකථන  
ජාල්‍ය ප්‍රාග්ධන ප්‍රාග්ධන  
Engineering

Tel : 0112092501  
Fax : 0112092505  
deseng@cs.wpc.gov.lk

ආයතන දුරකථන ප්‍රධාන  
ජාල්‍ය ප්‍රාග්ධන ප්‍රාග්ධන  
Chief Internal Auditor

Tel : 0112092628  
Fax : 0112092625  
desi@cs.wpc.gov.lk



මගේ අංකය - PA/PMS/1/MP-Staff

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සහා හා  
පලාත් පාලන අමාත්‍යාංශය,  
නිදහස් වතුරසුය,  
කොළඹ 07.

2022.09. 23

අමාත්‍යාංශ ලේකම්වරුන්  
පලාත් ප්‍රධාන ලේකම්වරුන්  
දෙපාර්තමේන්තු ප්‍රධානීන්

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදුගලික කාර්ය මණ්ඩලය සඳහා  
රාජ්‍ය සේවයේ නියුතු නිලධාරයන් තාවකාලිකව අනුයුත්ත කිරීම

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොදුගලික කාර්ය මණ්ඩලය ලෙස පහත සඳහන් තනතුරු අනුමත වී ඇත.

තනතුර	තනතුරු සංඛ්‍යාව
පරියේෂණ නිලධාරී	01
ලේකම්/ලිපිකරු	01
යතුරු ලේකක	01
රියදුරු	02
කාර්යාල කාර්ය සභායක	01

02. ඉහත තනතුරු සියල්ල තාවකාලිකය. ගරු මන්ත්‍රීතුමා/තුමිය සිය බුරය දරන තාක් කල් මෙම තනතුරු වලංගු වේ. නමුත් රජය විසින් ගනු ලබන තීරණයක් මත හෝ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා/තුමිය විසින් උක්ත පත්වීම අවසන් කිරීමට කරනු ලබන ඉල්ලීම මත හෝ මෙම පත්වීම අවසන් කිරීමේ බලය පාර්ලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශයේ ලේකම් සතු වේ.

03. රාජ්‍ය සේවයේ නිලධාරයන් ඉහත තනතුරු සඳහා තාවකාලිකව අනුයුත්ත කිරීමේදී පහත උපදෙස් අනුගමනය කළ යුතු ය.

### 3.1 තාවකාලිකව අනුයුත්ත කළ භැකි නිලධාරයා

- පත්වීම ස්ථීර කර තිබූ ය. (අවම වශයෙන් පරිවාස කාලය සම්පූර්ණ කර සේවය ස්ථීර කිරීමට අදාළ සියලු පූදුපූකම් සම්පූර්ණ කර ඇති නිලධාරයෙකු විය යුතු ය.)
- විනය ක්‍රියාමාර්ගයක් ආරම්භකර ඇති (නොනිමි විනය කරුණක් පවතින) හෝ ආරම්භ කිරීමට පූදානම්ව ඇති අයෙකු නොවිය යුතු ය.

III. විනය නියෝගයක් අනුව දඩුවමක බලපෑමට යටත්/ භාර්තා වන කාල පරිවිශේදයක සිටින අයෙකු තොටීය යුතු ය.

### 3.2 සම්පූර්ණ කළ යුතු ලේඛන

3.2.1 අදාළ නිලධාරයා සිය කාර්ය මණ්ඩලය වෙත තාවකාලිකව අනුයුත්ත කරන ලෙස වන ගරු මන්ත්‍රීත්‍යමාගේ/තුමියගේ ඉල්ලීම හා නිලධාරයා පාර්ලිමේන්තු මන්ත්‍රී පොද්ගලික කාර්ය මණ්ඩලයට ඇතුළත්වීමට ලිඛිත එකඟත්වය යහිතව ප්‍රකාශයක්, රාජ්‍ය සේවයේ නිලධාරයෙකු නම් මෙහි ඇමුණුම 01 ලෙස දක්වා ඇති PA 10-A දරන ආකෘති පත්‍රය ප්‍රකාරව ද, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරයෙකු නම් මෙහි ඇමුණුම 02 ලෙස දක්වා ඇති PA 10-B දරන ආකෘති පත්‍රය ප්‍රකාරව ද සම්පූර්ණ කළ යුතු ය.

3.3 ඉහත 3.2.1 පරිදි වන අයදුම්පත ප්‍රකාරව අදාළ තාවකාලික අනුයුත්ත කිරීම සඳහා වන එකඟතාව රාජ්‍ය නිලධාරයෙකු සම්බන්ධයෙන් නම් අදාළ සේවාවේ / තනතුරේ පත්කිරීම් බලධාරයා විසිනුත්, පළාත් රාජ්‍ය සේවයේ නිලධාරයෙකු සම්බන්ධයෙන් නම් අදාළ පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනුත් සිදු කළ යුතු අතර ඒ අනුව නිලධාරයා තාවකාලිකව පාර්ලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශය වෙත මූදා හැඳු යුතු ය.

3.4 ඉහත 3.3 පරිදි වන තාවකාලික අනුයුත්ත කිරීමේ එකඟතාව විධීමන්ව පාර්ලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශය වෙත ලැබුණු පසු අදාළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පොද්ගලික කාර්ය මණ්ඩලයට එම නිලධාරයා අනුයුත්ත කරමින් විධීමන් පත්වීම ලිපියක් පාර්ලිමේන්තු කටයුතු විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ යුතු ය.

### 04. වැටුප්, දීමනා හා වැටුප් වර්ධක

4.1 තාවකාලිකව මන්ත්‍රී කාර්ය මණ්ඩලයට අනුයුත්ත කළ නිලධාරයෙකු නිත්‍ය තනතුරට හිමි වැටුප් හා දීමනා ඔහුගේ නිත්‍ය සේවා ස්ථානයෙන්ම ගෙවිය යුතු ය. ගෙවන ලද වැටුප් පිළිබඳ විස්තර ප්‍රතිපූරණය කිරීම සඳහා රේඛා මාසයේ 10 වන දිනට පෙර නිත්‍ය සේවා ස්ථානය විසින් පාර්ලිමේන්තු කටයුතු විෂය භාර අමාත්‍යාංශ ඉදිරිපත් කළ යුතු ය.

සැලකීය යුතු ය - මූලික වැටුප, ජීවන වියදම් දීමනාව හා පොදුවේ රාජ්‍ය නිලධාරයාන් වෙත වරින්වර රජය විසින් අනුමත කරනු ලබන දීමනා පමණක් මෙලෙස ප්‍රතිපූරණය කරනු ලැබේ.

4.2 වාර්ෂික වැටුප් වර්ධකය ලබාගැනීම සඳහා පොදු 232 හා පර්යේෂණ නිලධාරයෙකු සම්බන්ධයෙන් නම් මෙහි ඇමුණුම 03 ලෙස දක්වා ඇති PA 08 යන ආකෘති සම්පූර්ණ කර

වාර්ෂික කාර්යසාධනය පිළිබඳ ගරු මන්ත්‍රීත්‍යමාගේ/තුමියගේ නිරද්‍යෝග සමග අනුමතිය සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විෂයභාර අමාත්‍යාංශය වෙත ගොමු කළ යුතු ය.

## 05. සත්‍ය හා සතුවූදායක සේවා කාලය

5.1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පෞද්ගලික කාර්ය මණ්ඩලයේ තනතුරකට විධිමත්ව, තාවකාලිකව අනුයුත්ත කරන ලද නිලධාරයෙකුගේ එම අනුයුත්ත කරන ලද කාල සීමාව එම නිලධාරියාගේ සත්‍ය හා සතුවූදායක සේවා කාලයේ කොටසක් ලෙස පහත සඳහන් විධිවිධානයන්ව යටත්ව ගණන් ගනු ලැබේ.

5.1.1 සේවා ව්‍යවස්ථාව හෝ බදවා ගැනීමේ පටිපාටිය හෝ උසස්කිරීමේ පටිපාටිය ප්‍රකාරව සාමාන්‍ය කාර්යසාධනය අනුව ලබා දෙන උසස්වීම සඳහා අදාළ අනුමත කළ කාලසීමාව සත්‍ය හා සතුවූදායක සේවා කාලයක් ලෙස ගණන් ගත හැක.

5.1.2 එහෙත්, යම් තනතුරක හෝ සේවාවක ග්‍රේෂ්ණගත උසස්වීමකදී හෝ සේවාවන්/තනතුරෙන් බැහැරව උසස්වීමකදී යම් තනතුරක එම තනතුරට අදාළ වූ කාර්යභාරය සහිතව නියුතිත සේවා පළපුරුද්දක් (ලදා - ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවා ව්‍යවස්ථාවේ 7.3 පරිදි වන සීමිත බදවා ගැනීමේදී එම ව්‍යවස්ථාවේ 7.3.2.2(අ)(iii) / 7.3.2.2.(ආ)(iii) වගන්තියේ දක්වා ඇති පරිදි “නියමිත විෂයය ඉගෙන්වමේ පළපුරුද්දක් ඉල්ලා ඇති අවස්ථාව” වැනි ඉල්ලා ඇති අවස්ථාවකදී එහි සේවා පළපුරුද්ද ලෙස මෙලෙස තාවකාලිකව අනුයුත්ත කළ කාලසීමාව අදාළ කර ගත නොහැක.

5.1.3 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට තාවකාලිකව අනුයුත්ත කරන ලද තනතුර, නිලධාරයාගේ නිත්‍ය තනතුරට සමාන මට්ටමේ තනතුරක් ලෙස සැලකිය නොහැකි අවස්ථාවක, එවැනි තනතුරක සේවා කාලය ද ඉහත 5.1.2 හි සඳහන් කර ඇති ආකාරයේ සේවා පළපුරුද්දක් ඉල්ලා සිටින අවස්ථාවකදී අදාළ කර ගත නොහැක.

5.2 කිසියම් කාල පරිවිශේෂයක් රජයට සේවය කරනු ලබන බවට වන නිත්‍යනුකූල ගිවිසුමකට බැඳී ඇති නිලධාරයෙකු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට. තාවකාලිකව අනුයුත්ත කර ඇති අවස්ථාවක, එකී සේවා කාලය උක්ත ගිවිසුම්ගත කාල සීමාවේ කොටසක් ලෙස සැලකිය හැකි ද යන්න එම නිලධාරියාගේ ගිවිසුම්ගත බලධාරයා විසින් තීරණය කළ යුතුය.

5.3 මෙලෙස තාවකාලිකව අනුයුත්ත කරන ලද කාල සීමාව නිලධාරයන්ගේ විශ්‍රාම වැටුප් කාර්යය සඳහා අදාළ වේ.

## 06. කාර්යක්ෂමතා කඩුම

- 6.1 යම් නිලධරයෙකු සිය නිත්‍ය තනතුරට අදාළ වන සේවා ව්‍යවස්ථාවේ හෝ බද්ධාගැනීමේ පරිපාටියේ හෝ උසස් කිරීම් පරිපාටිය ප්‍රකාරව සම්පූර්ණ කළ යුතු කාර්යක්ෂමතා කඩුම විහාගයක් වේ නම් එම විහාගය නියමිත කාල සීමාව තුළ නියමිත පරිදිම සම්පූර්ණ කළ යුතු වේ.
- 6.2 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලය සඳහා තාවකාලිකව අනුයුත්ත කළ කාල පරිච්ඡේද කාර්යක්ෂමතා කඩුම් විහාග සඳහා සහන ලබා දිය හැකි කාල පරිච්ඡේදයක් ලෙස සලකනු නොලැබේ.

## 07. ජේය්‍යේතාව

- 7.1 රාජ්‍ය / පළාත් රාජ්‍ය සේවයේ නිලධරයෙකු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පෞද්ගලික කාර්ය මණ්ඩලය තනතුර සඳහා තාවකාලිකව අනුයුත්ත කළ කාල සීමාව එම රජයේ නිලධරයාගේ ජේය්‍යේත්වය තිරණය කිරීමේදී, මෙහි 05 හි විධිවිධානවලට යටත්ව ඔහුගේ සේවා කාලයේ කොටසක් ලෙස සලකනු ලැබේ.

## 08. නිවාඩු

- 8.1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පෞද්ගලික කාර්ය මණ්ඩලයට තාවකාලිකව අනුයුත්ත කරනු ලබන නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධව ආයතන සංග්‍රහයේ විධිවිධාන හා කලින් කළට රජයේ නිලධරයන්ගේ නිවාඩු සම්බන්ධව රජය විසින් නිකුත් කරනු ලබන වකුලේයන්හි විධිවිධාන අදාළ වේ.
- 8.2 අදාළ නිවාඩු අනුමත කරගැනීම ඉහත 8.1 හි සඳහන් අනුමත කිරීම් සඳහා අදාළ වන ක්‍රියා පරිපාටින් හා විධිවිධාන පරිදි අදාළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා/තුමිය විසින් සිදු කළ යුතු ය. එහෙත් යම් නිලධරයෙකුගේ නිවාඩු අනුමත කිරීමකදී නිශ්චිත බලධරයෙකු ඉහත විධි විධානයන්හි දක්වා ඇත්තාම ගරු මන්ත්‍රීවරයාගේ නිරද්‍යාය සමග නිවාඩු අයදුම්පත එකී නිසි බලධරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.
- 8.3 තාවකාලිකව මූද්‍යහරින ලද නිලධරයෙකු ලබාගන්නා නිවාඩු පිළිබඳ විස්තරයන් සැම මාස 03කටම වරක් අදාළ ගරු මන්ත්‍රීවරයා මගින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විෂයභාර අමාත්‍යාංශය ලේකම්ට ද පිටපතක් සහිතව නිලධරයාගේ නිත්‍ය සේවා ස්ථානයට යැවීමට අදාළ නිලධරයා ක්‍රියා කළ යුතු ය.

## 09. තාවකාලිකව අනුයුත්ත කරනු ලබන කාලසීමාව හා තාවකාලිකව අනුයුත්තය අවසන් කිරීම

- 9.1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය නිලධරයෙකු තාවකාලිකව අනුයුත්ත කරනු ලබන්නේ අදාළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත ය. එබැවින් එම නිලධරයාගේ අනුයුත්ත කිරීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ කැමැත්ත ඇතිනෙක් බලපැවැත්වේ.

9.2 තාවකාලිකව අනුයුත්ත කිරීමක් අවසන් කිරීමේ ඉල්ලීම අදාළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීත්‍යම/තුමිය විසින් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ විෂයභාර අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ යුතු අතර ඒ අනුව අදාළ අනුයුත්ත කිරීම අවසන් කිරීමේ එහි අදාළ ගරු මන්ත්‍රීත්‍යම/තුමියට හා නිලධාරයාගේ නිත්‍ය සේවා ස්ථානයේ ප්‍රධානීය හා පත්කිරීම බලධාරියාට ද පිටපත් සහිතව පාර්ලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශ ලේකම් විසින් නිලධාරියාට නිකුත් කරනු ලැබේ.

9.3 ඒ අනුව තාවකාලිකව අනුයුත්තය අවසන් කළ නිලධාරයෙකු සිය නිත්‍ය සේවා ස්ථානයට නැවත වාර්තා කළ යුතු අතර එසේ නොවන නිලධාරයකු සම්බන්ධව රාජ්‍ය සේවා කොමිෂන් සහා කාර්ය පටිපාටි රිති සංග්‍රහයේ XV වැනි පරිවිශේෂයේ විධිවිධාන පරිදි ක්‍රියා කළ යුතු ය.

## 10. පොදු කරුණු

10.1 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා රාජ්‍ය නිලධාරයන් තාවකාලිකව අනුයුත්ත කිරීම හා සම්බන්ධ මෙම වකුලේඛය මගින් ආවරණය නොවන කුමන හෝ කරුණක් පිළිබඳ වන විමසීම් මා වෙත යොමු කළ යුතුය.

10.2 ඉහත 10.1 හි සඳහන් ආකාරයේ ගැටුලු හෝ වැඩිදිරු පැහැදිලි කර ගැනීම පහත ලිපිනයට යොමු කළ යුතුයි.

අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය

පාර්ලිමේන්තු කටයුතු අංශය,

464 නේ, පන්තිපිටිය පාර,

පැලවත්ත, බන්තරමුල්ල.

11. මෙම දක්වා සිදු කර ඇති තාවකාලික අනුයුත්ත කිරීම්වලට අගනියක් නොවන පරිදි මෙම විධිවිධාන මෙම වකුලේඛය නිකුත් කළ දින සිට බල පැවැත්වේ.

12. රාජ්‍ය සේවා කොමිෂන් සහාවේ එකඟතාව මත මෙම වකුලේඛය නිකුත් කරනු ලැබේ.

එම්.එම්.පී.කේ.මායාදුන්නේ

ලේකම්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,

පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශය.

දුරකථන අංශය - 011 2786946

ඉක්ස් - 011 2786947

විද්‍යුත් තැපෑල - addlsecpa@gmail.com

රාජ්‍ය සේවයේ නියුත් නිලධාරයන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී  
කාර්ය මණ්ඩලය සඳහා අනුයුත්ත කිරීම

‘අ’ කොටස - (අදාළ නිලධාරයා විසින් සම්පූර්ණ කළ යුතුය.)

1. සම්පූර්ණ නම : - .....
2. මූලකුරු සමඟ නම : - .....
3. ලිපිනය - ස්ථීර : - .....
  
- තාවකාලික : - .....
  
4. ජාතික හැඳුනුම්පත් අංකය : - .....
5. දුරකථන අංකය : - ..... (whatsapp) : - .....
6. දැනට දරන තනතුර හා ගේෂීය / පානිය : - .....
7. සේවා ස්ථානය : - .....
8. වැටුප් කේතය : - .....
9. වර්තමාන මාසික වැටුප : - .....
10. වැටුප් වර්ධක දිනය : - .....
11. තාවකාලික අනුයුත්තයට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ තනතුර : - .....
12. අදාළ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ/ මන්ත්‍රීතුමියගේ නම : - .....
13. මැතිවරණ දිස්ත්‍රික්කය : - .....

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.

.....  
දිනය

.....  
නිලධාරයාගේ අත්සන

‘ආ’ කොටස - (නිලධාරයාගේ වත්මන් සේවා ස්ථානයේ ආයතන ප්‍රධානීය විසින් සම්පූර්ණ කළ යුතුය.)

1. නිලධාරයාගේ මුල් පත්වීම් දිනය : - .....
2. තනතුරෙහි සේවා තත්ත්වය : - ස්ථීර / තාවකාලික / අනියම් / කොන්ත්‍රාන් / චෙනත්

නිලධාරයාගේ ඉහත ‘ඇ’ කොටසේ අනු අංක 1-10 දක්වා සඳහන් කර ඇති තොරතුරු නිවැරදි බවත්, ඔහුගේ/ඇයගේ වැටුප පාර්ලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශයෙන් ප්‍රතිපූරණය කිරීමට යටත්ව ..... දින සිට නිදහස් කිරීමට එකඟවන බවත්, වැටුප් මෙම ආයතනය විසින් ගෙවීමට කටයුතු කරන බව සහතික කරමි. (සැ.පු. : - වැටුප, ජීවන වියදම දීමනාව හා රජය විසින් කළින් කළට ගෙවනු ලබන දීමනා පමණක් ප්‍රතිපූරණය කෙරේ.)

.....  
දිනය

.....  
දෙපාර්තමේන්තු/ආයතන  
ප්‍රධානීයාගේ අත්සන හා නිල මුදාව

‘ඇ’ කොටස - (නිලධරයාගේ වර්තමාන සේවා ස්ථානයහාර අමාත්‍යාංශයේ ලේකම් විසින් සම්පූර්ණ කළ යුතුය.)

---

ඉහත තොරතුරු සඳහන් කර ඇති .....  
..... (නිලධරයාගේ නම) මහතා/ මහත්මිය/ මෙනවිය මෙම අමාත්‍යාංශයේ/  
මෙම අමාත්‍යාංශය යටතේ වන .....(ආයතනයේ  
නම)හි ..... (නිලධරයාගේ තනතුර) සේවය කරනු ලැබේ. ඉහත  
තාවකාලික අනුයුත්ත කිරීම නිරද්‍ය කරමි.

.....  
දිනය

.....  
අමාත්‍යාංශ ලේකම්ගේ  
අත්සන හා නිල මුදාව

‘ඇ’ කොටස - (නිලධරයාගේ පත්කිරීම් බලධරයා විසින් සම්පූර්ණ කළ යුතුය.)

ඉහත තාවකාලික අනුයුත්ත කිරීම අනුමත කරන අතර, අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

.....  
දිනය

.....  
පත්කිරීම් බලධරයාගේ  
අත්සන හා නිල මුදාව

පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධාරයන් ගරු පාරැලිමේන්තු මන්ත්‍රී  
කාර්ය මණ්ඩලය සඳහා අනුයුත්ත කිරීම.

‘අ’ කොටස - (අදාළ නිලධාරයා විසින් සම්පූර්ණ කළ යුතුය.)

1. සම්පූර්ණ නම :- .....
2. මුල්‍ය සමඟ නම :- .....
3. ලිපිනය - ස්ථීර :- .....
  
4. තාවකාලික :- .....
5. දුරකථන අංකය :- ..... (whatsapp) :- .....
6. දැනට දරන තනතුර හා ගෞණිය / පාතිය :- .....
7. සේවාස්ථානය :- .....
8. වැටුප් කේතය :- .....
9. වර්තමාන මාසික වැටුප :- .....
10. වැටුප් වර්ධක දිනය :- .....
11. තාවකාලික අනුයුත්තයට අදාළ පාරැලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයේ තනතුර :- .....
12. අදාළ ගරු පාරැලිමේන්තු මන්ත්‍රීතුමාගේ / මන්ත්‍රීතුමියගේ නම :-.....
13. මැතිවරණ දිස්ත්‍රික්කය :- .....

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බව සහතික කරමි.

.....  
දිනය

.....  
නිලධාරයාගේ අත්සන

‘ආ’ කොටස - (නිලධාරයාගේ වත්මන් සේවා ස්ථානයේ ආයතන ප්‍රධානීය විසින් සම්පූර්ණ කළ යුතුය.)

1. නිලධාරයාගේ මුල් පත්වීම් දිනය :- .....
2. තනතුරෙහි සේවා තත්ත්වය :- ස්ථීර / තාවකාලික / අනියම් / කොන්ත්‍රාත් / වෙනත්

නිලධාරයාගේ ඉහත ‘ඇ’ කොටසේ අනු අංක 1-10 දක්වා සඳහන් කර ඇති තොරතුරු නිවැරදි බවත්, ඔහුගේ/ඇයගේ වැටුප පාරැලිමේන්තු කටයුතු විෂයභාර අමාත්‍යාංශයෙන් ප්‍රතිපූරණය කිරීමට යටත්ව දින සිට නිදහස් කිරීමට එකඟවන බවත් වැටුප් මෙම ආයතනය විසින් ගෙවීමට කටයුතු කරන බව සහතික කරමි. (සැයු. :- වැටුප, ජීවන වියදම් දීමනාව හා රජය විසින් කළින් කළට ගෙවනු ලබන දීමනා පමණක් ප්‍රතිපූරණය කෙරේ.)

.....  
දිනය

.....  
දෙපාර්තමේන්තු/ආයතන  
ප්‍රධානීය අත්සන හා නිල මුදාව

‘ඇ’ කොටස - (පළාත් ප්‍රධාන ලේකම් විසින් සම්පූර්ණ කළ යුතුය.)

---

ඉහත තොරතුරු සඳහන් කර ඇති .....  
..... (නිලධරයාගේ නම) මහතා / මහත්මිය / මෙනවිය මෙම පළාත් සහාව  
යටතේ වන ..... (ආයතනයේ නම) හි  
..... (නිලධරයාගේ තනතුර) සේවය කරනු ලැබේ. ඉහත තාවකාලික  
අනුයුක්ත කිරීම නිරද්‍යා කරමි.

.....  
දිනය

පළාත් ප්‍රධාන ලේකම්ගේ  
අත්සන හා නිල මුදාව

‘ඇ’ කොටස - (පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් විසින් සම්පූර්ණ කළ යුතුය.)

ඉහත තාවකාලික අනුයුක්ත කිරීම ..... දින පළාත් රාජ්‍ය සේවා කොමිෂන්  
සභාව විසින් අනුමත කර ඇත. අවශ්‍ය කටයුතු සඳහා ඉදිරිපත් කරමි.

.....  
දිනය

පළාත් රාජ්‍යසේවා කොමිෂන්  
සභාවේ ලේකම්ගේ, අත්සන හා නිල මුදාව

- 01) i. නිලධාරයාගේ නම:-.....
- ii. නිතා සේවාස්ථානය හා තනතුර :-.....
- iii. පරෝපරා නිලධාරී තනතුරට  
අනුපූක්ත කළ දිනය : - .....
- iv. ගරු මන්ත්‍රීතුමාගේ/ මන්ත්‍රීතුමියගේ නම:-.....

02) මෙම තනතුරට අදාළව ඉටු කරනු ලබන රාජකාරී පිළිබඳ ස්වයං ඇගයීම (අදාළ ඇගයීම පහත වගුවෙහි දක්වා ඇති පරිදි සඳහන් කළ යුතුය.)

අනු අංකය	රාජකාරීය	ඇගයීම මට්ටම
I	දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක/ යෝජිත යටිතල පහසුකම් සංවර්ධන යෝජනා හා සැලසුම් සම්බන්ධ තොරතුරු යෝජිත කිරීම.	
II	පරිසරය සුරක්ෂිත සම්බන්ධව ජනතාව දැනුම්වත් කිරීම හා ඒ ආග්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ගරු මන්ත්‍රීතුමා දැනුම්වත් කිරීම.	
III	ප්‍රදේශයේ පොදු ස්ථාන සංවර්ධනය කිරීම, නඩත්තු කිරීම පිළිබඳව හා ඒවා රැක ගැනීම පිළිබඳ කටයුතු ගරු මන්ත්‍රීතුමා වෙත වාර්තා කිරීම.	
IV	ප්‍රදේශයේ සියලුම ජනයා නියෝජනය වන පරිදි සුහසාධන වැඩසටහන්/ සමාජ විරෝධ ක්‍රියා නිවාරණ වැඩසටහන් පැවැත්වීම පිළිබඳව යෝජනා කිරීම.	
V	රාජ්‍ය හා ජාත්‍ය ප්‍රතිපත්තින් ආරක්ෂා වන අයුරින් මහජන පැමිණිලි සඳහා විධිමත් විසඳුම් ලබා දීම හා ඒවායේ ප්‍රගතිය ගරු මන්ත්‍රීතුමා වෙත ඉදිරිපත් කිරීම.	
VI	මියගිය හා ආබාධිත රණවිරු පවුල්වල සුහසාධනය හා විදේශ රැකියා සඳහා යොමුවන පවුල්වල දරුවන්ගේ ආරක්ෂාව සඳහා ගරු මන්ත්‍රීතුමා වෙත යෝජනා ඉදිරිපත් කිරීම.	
VII	ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමුකිරීම හා අවශ්‍ය අවස්ථාවන්හි ගරු මන්ත්‍රීතුමා දැනුම්වත් කිරීම.	
VIII	අඩු ආදායමලාභී පවුල්වල සිටින කුසලතා පිරි දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නාභා සිටුවීම පිළිබඳව ගරු මන්ත්‍රීතුමා දැනුම්වත් කිරීම හා අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීම.	
IX	අදාළ අංශ සම්බන්ධිකරණය තුළින් බෙංග මරදන වැඩසටහන්, වසංගත රෝග මරදන වැඩසටහන් හා බෝෂනාවන රෝග පාලනය කර ගැනීම පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.	
X	වෙනත් (විශේෂ වැඩසටහන්/ ක්‍රියාකාරකම වේ නම් අදාළ වැඩසටහන/ ක්‍රියාකාරකම සඳහන් කරන්න)	

03) ඉහත වැඩසටහන් / ක්‍රියාකාරකම්වලට අමතරව ගරු මන්ත්‍රීතුමා විසින් පවරන ලද වෙනත් විශේෂ රාජකාරී :-

(ඇතොත් සඳහන් කරන්න)

දිනය	ඇගයීම මට්ටම	යෙදිය යුතු සංකේතය
	ඉතා භෞදි	A
	භෞදි	B
	සතුවුදායකයි	C
	ද්‍රව්‍යවලයි	D

නිලධාරියාගේ අත්සන

**04) ගරු මන්ත්‍රීතුමාගේ/ මන්ත්‍රීතුමියගේ නිරදේශය**

- i. රාජකාරී පිළිබඳව නිලධාරියා සතු අවබෝධය : - .....
- ii. ඉලක්කගත අරමුණු එහා කර ගැනීමෙහිලා නිලධාරියාගේ එලදායී දායකත්වය : - .....
- iii. මහජන සම්බන්ධතාව/ අන්තර් පුද්ගල සම්බන්ධතාව හා ආචාර්යීලී බව : - .....
- iv. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා දක්වන නිරමාණයීලී දායකත්වය : - .....
- v. රාජකාරී කටයුතුවල සමස්ත ගුණාත්මකභාවය : - .....

**05) ලබාගත් නිවාඩු ..... සිට ..... දක්වා**

වර්ෂය	අනියම්	විවේක	එකතුව
.....	.....	.....	.....

- අධ්‍යායන නිවාඩු/ විදේශ නිවාඩු හෝ වෙනත් නිවාඩු ලබාගතා තිබෙනම් කාලය සඳහන් කරන්න.

**06) ඔබගේ කටයුතු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා පරෘයේෂණ නිලධාරී වෙතින් ලැබෙන්නා වූ සහය පිළිබඳව ඔබ සැහීමකට පත් වන්නේ ද? :-**

**07) වෙනත් කරුණු**

.....  
.....  
.....  
.....  
.....

දිනය

ගරු මන්ත්‍රීතුමාගේ/ මන්ත්‍රීතුමියගේ  
අත්සන හා නිල මුදාව

**පාර්ලිමේන්තු කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ ප්‍රයෝගනය සඳහා**

අමාත්‍යාංශ ලේකම්ගේ/ අතිරේක ලේකම්ගේ/ ජේය්‍රේක ප්‍රයෝග නියෝගය -

.....  
.....  
.....  
.....

දිනය

අත්සන හා නිල මුදාව